

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (“සංගමය”) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් සහ වියදම් ප්‍රකාශනය, සමුච්චිත අරමුදල් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 21අ වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම හැර, සංගමයේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRS/LKAS) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRS/LKAS.) අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රෝධනය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සංගමයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත;

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංගමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංගමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංගමය ක්‍රියා කර ඇති බව;
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව; සහ
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම පිළිබඳ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
LKAS 07 - "මුදල් ප්‍රවාහ ප්‍රකාශන" අනුව, ආයෝජනයක් සාමාන්‍යයෙන් මුදල් සමාන දෑ ලෙස සලකනු ලබන්නේ අත්පත් කරගත් දින සිට මාස තුනක් හෝ ඊට අඩු කෙටි කල්පිරීමේ කාලයක් ඇති අවස්ථාවල පමණි. කෙසේ වුවද, සංගමය මගින් එකතුව රු. 3,000,000 ක් වූ ස්ථාවර තැන්පතු තුනක් මුදල් සහ මුදල් සමාන දෑ ලෙස දක්වා ඇති අතර ඒවාට වසර 01 ක කල් පිරීමේ කාලයක් ඇත. එබැවින්, මුදල් සහ මුදල් සමාන දෑ වැඩියෙන් දක්වා ඇති අතර කෙටිකාලීන ආයෝජනය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා ඇත.	එකඟ වෙමි.	සංගමය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සංගමයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, බදු දී ඇති අක්කර 04, රුඩ් 01 සහ පර්චස් 29.8 ක ඉඩම වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට (CMC) ගෙවිය යුතු කුලිය රු. 26,325,000 ක් විය. කෙසේ වුවද, 2023 දෙසැම්බර් 31 වන දිනට CMC හි	CMC සහ SLTA අතර ගිවිසුමක් නොතිබූ බැවින් සහ CMC වෙත ගෙවිය යුතු මුදල පිළිබඳව මතභේදයක් ඇති වූ බැවින්	හිඟ කුලිය කඩිනමින් ගෙවිය යුතු අතර බදු ගිවිසුම යාවත්කාලීන කළ යුතුය.

විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල එය රු. මෙම මුදල මූල්‍ය 43,726,967 ක් ලෙස දක්වා තිබුණි. එබැවින්, ප්‍රකාශනයේ ගිණුම්ගත කර මූල්‍ය ප්‍රකාශනවල රු. 17,401,967 ක මුදලක් නොතිබුණි. සඳහන් කර නොතිබුණි.

- (ආ) විගණනය මගින් සිදු කරන ලද පොළී ආදායම් ගණනය කිරීම්වලට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ස්ථාවර තැන්පතු තුනක සත්‍ය පොළී ආදායම රු. 146,767 ක් විය. කෙසේ වුවද, සංගමය මෙම මුදල මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. එබැවින්, සමාලෝචිත වර්ෂය සඳහා වූ පොළී ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- මෙම හඳුනා නොගත් පොළී ආදායම 2024 වර්ෂයේදී හඳුනා ගනු ඇත.
- වර්ෂය සඳහා නිවැරදි පොළී ආදායම ගිණුම්ගත කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු ගිණුම්

විගණන ගැටළුව	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 දෙසැම්බර් 31 දිනට උපරිත වියදම් ශේෂය රු. එකඟ වෙමි. 34,183,574 ක් විය. එම මුදලින් රු. 8,185,483 ක් සහ රු. 62,000 ක් අනුපිළිවෙලින් වසර 2-5 කට අතර කාලයක් සහ වසර 5 කට අධික කාලයක් තුළ නිරවුල් කර නොතිබුණි. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් හිඟ ශේෂය පියවීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.		දිගුකාලීන ගෙවීම් පියවීම සඳහා සංගමය මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි ආදියට යොමුව කිරීම.	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 ඔක්තෝබර් 27 දිනැති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2016 අංක 1 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි.	ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වර්තමාන මට්ටම, කාල සීමාව තුළ අපේක්ෂිත ඉලක්කය සහ කාර්ය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා වන ක්‍රමෝපාය ඇතුළත් ඉදිරි වර්ෂ දහය සඳහා වන සංයුක්ත සැලැස්ම අනුමැතිය ලබා ගැනීම සඳහා	එකඟ වෙමි.	සංගමය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.
(අ) II කොටසේ 3(1) සහ (ii) ඡේද	ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වර්තමාන මට්ටම, කාල සීමාව තුළ අපේක්ෂිත ඉලක්කය සහ කාර්ය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා වන ක්‍රමෝපාය ඇතුළත් ඉදිරි වර්ෂ දහය සඳහා වන සංයුක්ත සැලැස්ම අනුමැතිය ලබා ගැනීම සඳහා	එකඟ වෙමි.	සංගමය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) III කොටසේ 7(xii) ඡේදය	ඊළඟ වර්ෂය සඳහා වන වාර්ෂික එකඟ වෙමි. ක්‍රියාකාරී සැලැස්ම ප්‍රවර්තන වර්ෂය ඉකුත් වීමට මාස තුනකට පෙර ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.	සංගමය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.
---------------------------	--	--

1.8 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු. 908,892 ක් වූ එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ රඳවා ගැනීමේ බද්ද සඳහා ගෙවිය යුතු මුදල් වසර 5 කට අධික කාලයක් පුරා දේශීය ආදායම් කොමසාරිස් වෙත 2025 අප්‍රේල් 30 දින වන විටත් ප්‍රේෂණය නොකර පැවතුනි.	මෙම ශේෂ 2012 වසරට පෙර වසර තුළ පැන නගී. මෙම ගෙවීම් දේශීය ආදායම් කොමසාරිස් වෙත ප්‍රේෂණය කරන්නෙමු.	සංගමය ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 2,175,832 ක අතිරික්තයක් වූ අතර ඉකුත් වර්ෂයේ ඊට අනුරූප වූ අතිරික්තය රු. 12,932,497 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු. 10,756,665 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට හේතු වූයේ රෝද පුටු වැඩසටහනේ ආදායම අඩුවීම සහ පරිපාලන හා අනෙකුත් මෙහෙයුම් වියදම් ඉකුත් වර්ෂයට සාපේක්ෂව අනුපිළිවෙලින් රු.3,908,680 කින් සහ රු. 11,821,595 කින් වැඩිවීමයි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සංගමයට අයත් දේපළ පසුගිය වර්ෂවලදී විවිධ පාර්ශවයන්ට කුලියට දී තිබුණි. කෙසේ වුවද, රු. 9,080,298 ක් වූ හිඟ බදු කුලිය සහ රු. 1,138,854 ක් වූ විදුලිබිල ප්‍රතිපූරණය බදුකරුවන්ගෙන් අයකර ගෙන නොතිබූ අතර 2023 දෙසැම්බර් 31 දිනට වසර 2 සිට 5කට අධික කාලයක් තුළ හිඟව පැවතුනි. තවද, මෙම කුලියට දුන් දේපළ සම්බන්ධයෙන් බදුකරුවන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන නොතිබුණි. එබැවින්, හිඟ ශේෂයන් සම්බන්ධයෙන් බදුකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි විය.	මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා CMC වෙතින් බදු ගිවිසුම ලැබීමෙන් පසුව, SLTA ක්‍රීඩා අංශය සමඟ ලිඛිත ගිවිසුමකට එළඹීමට කමිටුව තීරණය කරන ලදී.	පරිශ්‍ර බදු දීම සම්බන්ධයෙන් සංගමය විසින් නිසි යාන්ත්‍රණයක් හඳුන්වා දී එය අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

	විගණන ගැටළුව	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ (ITF) ප්‍රමිතියට අනුකූල වන පරිදි, සංගමය විසින් රු. 21, 499,508 ක් වටිනා ටෙනිස් පිටි දාහතර (14) සංවර්ධනය කර නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	ටෙනිස් පිටි ජාත්‍යන්තර නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කළ යුතුය.
(ආ)	පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ටෙනිස් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපනය කර නොතිබුණු බැවින්, එය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා අහිතකර බලපෑමක් සිදු කරන ලදී.	අදහස් දක්වා නොතිබුණි.	ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා විධිමත් දත්ත සමුදා පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.

4. වගකිවයුත්තුව සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන ගැටළුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 1 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසිවල III කොටසේ 7(xiii) ඡේදයට අනුව, සහතික කළ මූල්‍ය ප්‍රකාශන සෑම මූල්‍ය වර්ෂයක්ම අවසන් වී මාස දෙකක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේ වුවද, සංගමය 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන මාස 08ක් ප්‍රමාද කිරීමෙන් පසුව, 2024 ඔක්තෝබර් 24 වන දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.	එකඟ වෙමි.	සංගමය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.